

සෞඛ්‍ය අමාත්‍යාංශයේ  
වෛද්‍ය කාර්මය සඳහා වූ පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවේ පුහුණුවට  
අන්තර්ජාලය හරහා අයදුම්පත සම්පූර්ණ කිරීමට උපදෙස්

අයදුම්පත සම්පූර්ණ කිරීමට පෙර ගැසට් නිවේදනය හා අන්තර්ජාලය හරහා අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා ලබාදී ඇති උපදෙස් හොඳින් කියවන්න.

අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය **2020.11.30** වේ.

අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමේදී අයදුම්කරු සතුව තිබිය යුතු ලේඛන සහ තොරතුරු :

*සෑම අයදුම්කරුවකුටම පහත ලියවිලි/ තොරතුරු තිබිය යුතුය -*  
*ජාතික හැඳුනුම්පත*  
*උස (සෙ.මී) වලින් දැක්විය යුතුය*  
*ඇමතුම් ලබාදියහැකි ජංගම දුරකථන අංකයක්*  
*ගෙවීම් සිදු කිරීමෙන් පසු බැංකුවෙන් ලබාගත් රිසිට්පත*

1. ජංගම දුරකථන අංකයක් ඇතුළත් කළ යුතුය. අයදුම්කරුට තමාගේ සහ පියාගේ හෝ මවගේ හෝ භාරකරුගේ හෝ ජංගම දුරකථන අංකයද ඇතුළත් කළ හැකිය.
2. ගෙවීම් සිදු කිරීමෙන් පසු බැංකුවෙන් ලබාගත් රිසිට්පතේ පිටපතක් අයදුම්කරු සතුව තිබිය යුතුය. ලංකා බැංකුවේ ඕනෑම ශාඛා කාර්යාලයකදී රු. 500 / - ක මුදලක් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ අංක 7041318 දරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත ගෙවා ලබාගත් ලදුපතේ මුද්‍රිත අංකය අයදුම්පතෙහි නියමිත ස්ථානයට ඇතුළත් කළ යුතුය.

අයදුම්පත ඉදිරිපත් කරන ක්‍රියාවලියේ පියවර:

අන්තර්ජාලය හරහා අයදුම් කිරීම → අයදුම්පත උඩගත කිරීමෙන් අනතුරුව ලැබෙන අංක 5 කින් යුත් කේතය, පසුව අයදුම්පතෙහි මුද්‍රිත පිටපත් ලබාගැනීමේ පහසුව සඳහා සුරක්ෂිතව තබාගන්න.

**සැ.යු.**

- අන්තර්ජාල සම්බන්ධතාවයේ බාධාවීම් හේතුවෙන් හෝ වෙනත් හේතුවක් නිසා හෝ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය අවසන් කළ නොහැකි වුවහොත් , එය නව අයදුම්පතක් ලෙස නැවත සම්පූර්ණ කළ යුතුය.
- ඔබ පාඨමාලාවන් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් සඳහා අයදුම් කරන්නේ නම්, එකී පාඨමාලාවන් ඔබගේ මනාපය අනුව ප්‍රමුඛතා අනුපිළිවෙලට තෝරාගත යුතුය. එලෙස ඔබේ මනාපය අනුව තෝරාගත් ප්‍රමුඛතා අනුපිළිවෙල අයදුම්පත යොමු කිරීමෙන් පසුව කිසිදු කරුණක් මත වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ.

1. සම්පූර්ණ අයදුම්පත අන්තර්ජාලය හරහා ඉදිරිපත් කිරීමෙන් පසුව එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන ඔබ සන්තකයේ තබාගන්න.
2. මෙවර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අයදුම්පත තැපෑලෙන් එවීම අවශ්‍ය නොවන බැවින් එසේ කිරීමෙන් වළකින්න.

**අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමේදී සැලකිය යුතු කරුණු -**

1. ඔබ අයදුම්පත සම්පූර්ණ කළ යුතු වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි.
2. අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමේදී අයදුම්කරු විසින් අ.පො.ස.(උ.පෙළ) විභාගයේ දී යොදාගත් ජාතික හැඳුනුම්පතේ අංකයම භාවිතා කළ යුතුය.

**අන්තර්ජාලය හරහා අයදුම්පත සම්පූර්ණ කිරීමේදී සැලකිය යුතු කරුණු -**

1. අදාළ විභාග අංක ඇතුළත් කළ පසු, අ.පො.ස. (උසස් පෙළ) විභාග ප්‍රතිඵල සහ අ.පො.ස.(සා. පෙළ) විභාග ප්‍රතිඵල ස්වයංක්‍රීයව උත්පාදනය වේ. කෙසේ වෙතත් එම ප්‍රතිඵල වල කිසියම් විෂමතාවයක් තිබේ නම්, ප්‍රතිඵලය සහ විෂය ඉන්පසු ඇති කොටසේ නිවැරදි කළ හැකිය.
2. අයදුම්පත පිරවීමේදී ඔබට කිසියම් ගැටලුවක් තිබේ නම් පමණක් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමනාකරණය සම්බන්ධීකරණ අංශයෙන් සතියේ දිනවල (රජයේ නිවාඩු දින හැර) උදේ 9.00 සිට සවස 4.00 දක්වා දුරකථන අංක **0112 340 007** ඔස්සේ ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.